

**බටහිර පාක්‍රද කලාපයේ මාමය නීමිනයෙන් හඳුනාගතු ලැබූ
තවතම ප්‍රාග් මානව ජනාචාස**

වත්දන රෝගන විතානාවිච්ච
පෝෂ්ඨ කළීනාවාචිය
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය

හැදින්වීම

ශ්‍රී ලංකාවේ ප්‍රාග් මානව ජනාචාස සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරනු ලැබූ පර්යේජන පිළිබඳව අවධානය යොමු කරන විට පැහැදිලිවන ප්‍රධාන කාරණයක් වන්නේ ශිලා පුග අතරින් ශ්‍රී ලංකාවේ වඩාත් පැහැදිලි සාධක හමුව් තිබෙන්නේ මාධ්‍ය ශිලා පුගය සම්බන්ධයෙන් විමයි. මෙම අවධිය පිළිබඳව සිදුකළ කැනීම මගින් තිබුරදී ස්ථරානුකූල ප්‍රතිඵල ලැබීම තුළින් මෙරට මධ්‍ය ශිලා පුගයේ මානව සමාජය පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට මේ වන විට ගැකිවී තිබේ. ශ්‍රී ලංකාවේ බටහිර පාක්‍රද ප්‍රදේශයේ කිතුලුගල බෙළිලෙන. මානියන්ගම බෙළිලෙන අනුල. අන්තනගොඩ අදුලෙන. කඩකොලදෙණිය ලෙන ද එම අවධිය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගත් ස්ථාන අතරට අයන් වේ. ඉහත ස්ථාන හැරුණු විට මෙම කලාපයේ තවත් ස්ථාන රාජියකින් මධ්‍ය ශිලා පුගයේ මානව ජනාචාස පැවති බවට සාක්ෂි සෞඛ්‍ය ගැනීමට අප විසින් සිදුකරනු ලබන සෙනු ගවෙපණයක් මගින් හැකිවිය.

ශ්‍රී ලංකාවේ බටහිර පාක්‍රද ප්‍රදේශය යනු මධ්‍ය කුදාකරයේ බටහිර කදුවැටී හා බැහුම් මූල් කරගත් කලාපයයි. මූලික වගයෙන් කුලුණී ගංගා නීමිනය හා මාමය ගංගා නීමිනය ආශ්‍රිත කලාපය මෙම ප්‍රදේශයට අයන් වේ. මූහුදු මට්ටමේ සිට අඩි 500 - 3000 අනර උසකින් පුතු කදු වැටී හා කදු ගැටු මෙම කලාපය පුරා දක්නට ලැබේ. මෙම කදු ආශ්‍රිත විශේෂ ලක්ෂණයක් වන්නේ විශාල ගේනලාවන් හා ස්වභාවික ගේනලන් සහිත ස්ථාන පිහිටා තිබීමය. මි.මි. 2500 - 4000 අනර වාර්ෂික වර්ජාපනනයකට උරුමකම කියන මේ ප්‍රදේශයට ප්‍රධාන වගයෙන් නිරන්තර මෙස් හා සිසිල්

ස්වරුපයක් පෙන්නුම් කරන මෙම පුද්ගල පුරා මධ්‍ය ප්‍රමාණයේ හා කුඩා ජල මාර්ග විශාල ප්‍රමාණයක් තිබේ. සාර්ථක වර්ෂාපතනයක් ලැබෙන බැවින් විශාල ගාබ වර්ග මෙන්ම යටි රෝපණ වර්ග ද හොඳින් වැඩි. ගස්මුදුන් එකිනෙකට ගැටී වියනක් සේ පවතින මෙහි වතාන්තර පහතරට ගෙන් කළාපිය වතාන්තර ලෙස හඳුන්වනු ලැබේ. නූතන පරිපාලන බැඳීම් අනුව බටහිර පාකුදු පුද්ගලයෙන් වැඩි ප්‍රමාණයක් අයන් වන්නේ කුළුල් දිස්ත්‍රික්කයට ය.

මෙම පර්යේෂණ පත්‍රිකාව මගින් මාවිසින් ඉදිරිපත් කරනු ලබන්නේ බටහිර පාකුදු පුද්ගලයේ මාය නිමිත්තයේ පිහිටි ප්‍රාග් මානව ජනාචාර පැවති බවට නිශ්චලනය කළ හැකි තවතම ස්ථාන කිහිපයක් පිළිබඳ තොරතුරු ය. මෙම ජනාචාර මධ්‍ය ශ්‍රී ලා පුරා නියෝගනය කරන බව නිශ්චලනය කිරීමට ප්‍රබලම සාක්ෂිය ලෙස හඳුනාගත හැක්කේ එම අවදියේ මූලික ලක්ෂණයක් වන සූදු ශ්‍රී ලා මෙවලම කර්මාන්තය සම්බන්ධයෙන් වන තොරතුරු එම ස්ථානවලින් හමුවීමය. මෙම ස්ථාන හුමියේ ස්වභාවය අනුව.

1. ලෙන් ආක්‍රිත ප්‍රාග් මානව ජනාචාර
2. එලිමහන් ස්ථාන ආක්‍රිත ප්‍රාග් මානව ජනාචාර

වශයෙන් දෙකාවසකට වෙන්කළ හැකිය.

තවතම සොයා ගැනීම්

1. ලෙන් ආක්‍රිත ප්‍රාග් මානව ජනාචාර

මෙම ගවෙපනය මගින් හඳුනාගත් ප්‍රාග් මානව ජනාචාර අතරින් වැඩි ප්‍රමාණයක් ලෙන් ආක්‍රිතව ස්ථානයෝගීය. ස්වභාවිකව නිර්මාණය වූ ගල්ලෙන් විශාල ප්‍රමාණයක් කළාපය පුරා තිබුමන්. වර්ෂාව අධික කාලගුණීක ස්වභාවයක් තිබුමන් වැනි කරුණු මෙවැනි ස්ථාන ජනාචාර බවට පත්කර ගැනීමට හේතු වන්නට ඇත. මෙම ලෙන් අතරින් සමහරක කටාරම් කපා තිබෙන ආකාරයන් ඇතැමෙක පුරුව බ්‍රාහ්මි ශ්‍රී ලා ලේඛන තිබෙන අපුරුත් හඳුනාගත හැකිය. එයින් පැහැදිලිවන්නේ මූල් කාලීනව ප්‍රාග් මානවයා ජීවත්ව ගල්ලෙන් පසුකාලීනව හිඹුදුන් වහන්සේලා උදෙසා සකස්කර තැවත පුරාකර තිබෙන බවයි. මෙම ලෙන්වලින් හමුවූ සාක්ෂි අතර නිරුවාණා ගල් පත්‍රරුවලින් කරන ලද සූදු ශ්‍රී ලා මෙවලම්. ත්‍යාම්වී ගල්.

වෘත්තාකාර තිරුවාණ ගල් ගල් පතුරු වැනි පාඨාණ කොටස්වලට අමතරව ගස් බෙල්ලන්ගේ අවයෝග, වෙනත් සත්‍ය ඇටකුබලී, කැකුණ ඇට හා පොතු වැනි ගාක කොටස් ද වේ. කහද පතුරු හමුවයේ ඉතාමත් දුලබ වශයෙනි. මේ අතරින් ගල් ආවුද හා ඒ ආක්‍රිත සාධක හැරුණු විට අනෙකුන් දුවා ගල්ලන්වලින් හමුවන්නේ අඩුවැඩි වශයෙනි. සමහරක් ස්ථානවල කාබනික දුවා කිසිවක් හමුවන්නේ ම තැන. ගවේපණයේ ප්‍රතිඵල ලෙස ලෙන් ආක්‍රිත ප්‍රාග් මානව ජනාචාස කිහිපයක් අනාවරණය කර ගැනීමට හැකිවිය.

අ. වැකුණුර දොරොවිව ගල්ලන්

යටෝගොඩ - බෙලිගල මාර්ගයේ වැකුණුර ග්‍රාමයේ දොරොවිව වත්තේ මෙම ස්ථානය පිහිටා තිබේ. මෙහි නැගෙනහිර දෙසට විවෘත විශාල ගල්ලන් දෙකක් වේ. මෙම ලෙන්වල කාබනික කොටා තිබෙන අතර එක් ලෙනක බෙහෙවින් විනාශ වූ පූර්ව මාසුම් සේල් ලිපියක් ද වේ.

මෙම ලෙන් අභ්‍යන්තරය තිදන් යොරුන් විසින් හාරා විනාශ කර ඇත. එම වලවල්වල හරස්කබෙහි හා ඉවත ඇදු දමන ලද පස්වල සැලුද හිලා මෙවලම්. තිරුවාණා ගල්පතුරු බහුලව දක්නට ලැබේ. මිට අමතරව ආක්‍රියෝගී රොසියෝල් ආවුස් හා පැලඹමුවස් වර්ගවල ගස් බෙල්ලන්ගේ කුට් විශාල ප්‍රමාණයක් මෙම ස්ථානයේ දක්නට ඇත. ඇතුම් බෙලිකුට්ටවල පිටුපස සිදුරක් තිබෙන ආකාරයද හදුනාගත හැකිය. කැකුණ ඇට පොතුද ස්වල්ප වශයෙන් හමුවිය. ලෙන් පිහිටි කන්ද පාමුල තිරන්තරයෙන් ජලය ගලාබසින ඇල මාර්ගයක් ද වේ.

ආ. යටහලෙන ගල්ලන්

කොලඟ - තුවර මාර්ගයේ යටෝගොඩ ග්‍රාමයෙන් වමට දිවෙන වත්තයාය ඔස්සේ මෙම ස්ථානයට පිවිසිය හැකිය. මෙහි කාබනික කපන ලද ගල්ලන් 15 පමණ වේ. ඉන් සමහරක පූර්ව මාසුම් හිලා ලේඛන තිබේ. මෙම ස්ථානය ඔස්සේ ඇල මාර්ගයක් ද ගලා බඳී.

මෙහි එක් ගල්ලෙනක වියනේ දුම්වැදී කඩවී ගිය සලකාණු හැඳුනාගත හැකිවිය. එම ලෙන තුළින් හා අවටින් තිරුවාණ ගල් ආවුද. ගල්පතුරු සහ ත්‍යූපේ ගල් කැබලි ද සොයා ගැනීමට හැකිවිය. සමහරක් ගල් මෙවලම් හොඳින් මූවාත තිබෙන ආකාරයක් පෙන්වුම් කරයි. අනෙකුත් ලෙන් ආශ්‍රිත මතුපිට සාක්ෂි විනාශවේ ගොස් තිබෙන ආකාරයක් හැඳුනාගත හැකිය.

ඇ. කෝදාපාලකන්ද ලෙන්

නොවුම්දෙනීය - අලවිච මාර්ගයේ කරපනේ හත්දියෙන් දකුණුව ඇති මාර්ගයෙන් රාගල් ඔය පාලම අසලට ගොස් එනැනින් අලවුවන්හ මාර්ගයේ ගමන් කිරීමෙන් මෙම ස්ථානයට පිවිසිය හැකිය. කටාරම් සහිත හා රහිත ගල්ලෙන් 11ක් පමණ මෙම ස්ථානයේ දක්නට ලැබේ. හෙළුපිටලෙන නමින් හැඳුන්වන එක් ගල්ලෙනක පූර්ව මාස්මී ශිලා ලේඛන දෙකක් වේ.

මෙම ලෙන් අතරින් සමහරක් ලෙන් අහාත්තරය තුළින් ගමන් ගන්නා ජල මාර්ග තිසා සේදියාම්වලට ලක්වී තිබේ. එවැනි ලෙන්වලින් තිරුවාණ ගලින් කරන ලද ශිලා මෙවලම්. ගල්පතුරු යනාදිය මතුවී තිබෙන ආකාරය හැඳුනාගැනීමට පිළිවත. ඒ අනුව එම ලෙන් ප්‍රාග් මානව ජනාධාරී පිළිස යොදා ගන්නට ඇති බව සිතිය හැකිවේ.

ඇ. මැල්ලගල ගල්ලෙන්

උස්සාපිටිය - දිවල මාර්ගයෙන් හෝ කරුවුපහ අත්තනගොඩ මාර්ගයෙන් මෙම ස්ථානයට ලැබාවිය හැකිය. කටාරම් සහිත හා රහිත ගල්ලෙන් 06 ක් පමණ මෙම ස්ථානයේ දක්නට ලැබේ. මැල්ලගල ආරණ්‍ය සේනායනය පිහිටා ඇත්තේ මෙම ලෙන් ආශ්‍රිතවය.

ආරණ්‍ය සේනායනය තිරුමාණය කිරීමේදී මෙහි ගල්ලෙන් පිටපිදු කරන ලද අවස්ථාවේ තිරුවාණ ගල් පතුරු හා ගස ලේල්ලන්ගේ කුව විශාල වශයෙන් ඉවත්කළ බව එයට සහභාගීව ප්‍රදේශවාසීන් ප්‍රවහන ලදී. මෙම ලෙන් අවට හුමිය සියුම්ව පරිස්‍යා කිරීමේදී තිරුවාණ ගල් පතුරු ත්‍යූවිගල් වැනි කොටස් තිබෙන බව හැඳුනාගත හැකි විය.

ඉ. උරාකන්ද ගල්ලන්

කැගල්ල - දිවෙල මාර්ගයෙන් හෝ උස්සාපිටියෙන් ප්‍රමාණ ගල්ලන්ද නිවැවී ඇතුළත් මාර්ගයෙන් උරාකන්ද සහිත ප්‍රදේශයට පිවිසිය හැකිය. ක්වාරම් රහිත මධ්‍ය ප්‍රමාණ ගල්ලන් පහක් හා එක් විශාල ගල්ලනක් මෙම කන්ද ආශ්‍රිතව දක්නට ලැබේ. ස්වභාවික ජල මාර්ග රාජියක් ද කන්ද අවට දක්නට ඇත.

මෙම ගල්ලන් අභ්‍යන්තරයේ පස සමග මිශ්‍රවී තිබෙන තිරුවාන ගල් පතුරු විශාල වගයෙන් හමුවේ. මේ අතර සූදු ශිලා මෙවලම් ද තිබෙන බව හුදානාගැනීමට පිළිවන. මිට අමතරව වෘත්තාකාර තිරුවාන ගල් හා ජේවායින් කඩාගත් පතුරුද ඇතුළුම් ගල්ලන්වල දැනගත හැකිවිය. ගස් බෙල්ලන්ගේ අවශේෂ ද පස සමග මිශ්‍රව තිබෙන ආකාරය හුදානාගත හැකි විය. තරමක් විශාල ආක්‍ර්‍ය රොසියෝලඩ්ඩ්‍රෝස් වර්ගයේ ගස් බෙල්ලන්ගේ අවශේෂ බහුලව දක්නට ඇත. මෙම ගස් බෙල්ලා දැනුද මේ කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ වාසය කරයි. වතාන්තර ස්වභාවයෙන් පවතින මෙම කන්ද ආශ්‍රිත ප්‍රදේශය තුළ කැඳුණ, බැඳීදෙල්. ඇටිකෙහෙල් වැනි ගාක වර්ග දැනුද හුදානාගත හැකිය. මිමින්නා, මුද්‍රාවා, වල්දාරා, ඉන්තුවා, කබලුවා වැනි ප්‍රාග් මානවය බහුලව ආභාරයට ගත් කුඩා සතුන් මෙම පරිසරය තුළ මේ වනවිටත් ජීවත් වේ.

ඊ. කරඹුලන් ගල්ලන්

කොලඹ - තුවර මාර්ගයේ 50 ටෙන් සැතපුම් කණුව අයලින් දක්නට දිවෙන ඇඹිරියගල මාර්ගයේ සැතපුම් දෙකක් පමණ ගමන්කළ විට මෙම ස්ථානයට ලැබුව හැකිය. ක්වාරම් සහිත හා රහිත ගල්ලන් හයක් පමණ දක්නට ලැබේ.

මෙම ගල්ලන් අතරින් කිහිපයක් විභාරස්ථානයක් ලෙස වර්තමානයේ සකස්කර තිබේ. මෙහි තිබෙන එක් ගල්ලනක් නිර්මාණය වී ඇත්තේ විශාල ගල් පුවරු දෙකක් ඉහළින් එකට හේතුවීමෙනි. ලෙන අභ්‍යන්තරය සෝදා පාලුවූ ස්වරුපයෙන් දක්නට ලැබේ. එසේ මුවද මෙම ලෙන අභ්‍යන්තරයේ ශිලා මෙවලම් තැනීමට යොදාගත් වෘත්තාකාර තිරුවාන ගල්වල

කුබලී තිබෙන ආකාරය හැඳුනාගත හැකිය. අවට ප්‍රදේශයේ බැඳීදෙල් ගාකය විශාල වශයෙන් දක්නට ලැබේ.

ඇ. පදච්චමපොල ගල්ලන්

රහුක්කන - දොළඹීමක් මාර්ගයේ මිනිමරු හන්දියෙන් වමට හැරී සැතුපූම හාගයක් පමණ ගියවිට හමුවන පුරාණ ශිලා මණ්ඩ්වකය අසලින් ලෙන් සහිත පදච්චමපොල කන්දට පිවිසිය හැකිය. මෙම ස්ථානයේ කටාරම් සහිත හා රහිත ගල්ලන් 14 පමණ දක්නට ඇත. ඇතැම් ගල්ලන් තිදන් ගොරුණෝගේ ග්‍රහණයට ලක්වී තිබේ. ලෙන් කිහිපයකට ප්‍රත්ව බ්‍රාහ්මි ශිලා ලේඛන ඇත.

කන්ද මූදනෙහිම තිබෙන තරමක විශාල ලෙනක ප්‍රාග් මානවයා ඒවන්තු බවට ඉතාමන් පැහැදිලි සාක්ෂි දක්නට ලැබේ. මෙම ලෙනෙහි කොටසක් තිදන් ගොරුණ් විසින් හාරා ඇත. මෙම ලෙන පරිශ්‍රා කිරීමේදී ක්‍රිස්තු ශිලා මෙවලම් ගල් පතුරු ත්‍යැපිල් ගල් විශාල වශයෙන් හැඳුනාගැනීමට හැකිවිය. කහද පතුරුද දුලභ ලෙස දක්නට ඇත. මිට අමතරව ආකෘතිය රොසියෝලඩ්ඩාවුස් වර්ගයේ සස් බෙල්ලනෝගේ කටු ද මිමින්නා. ඉත්තුවා වැනි කුඩා සතුන්ගේ ඇටකුබලී ද කැකුණ ඇට පොතු ද පස් සමග මිශ්‍රවී තිබෙන ආකාරය තිදන් ගොරුණ් විසින් හැරු වල ආක්‍රියෙන් හැඳුනාගැනීමට හැකිවිය. අවට අනෙකුත් ගල් ලෙන්වලින් ද ක්‍රිස්තු ශිලා මෙවලම් සමග තිරුවාණ කුබලී යනාදිය හමුවිය. අවට පරිසරයේ බැඳීදෙල් කැකුණ වැනි ගාක තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

2. එල්ලමහන් ස්ථාන ආක්‍රිත ප්‍රාග් මානව ජනාධාරී

මා ඔය තිමිනයේ ස්ථාන කිහිපයකින් ම එල්ලමහන් ස්ථාන ආක්‍රිත මානව ජනාධාරී පැවති බවට සාක්ෂි හමුවිය. විශේෂයෙන්ම උරු බ්‍රිම ආක්‍රිතව පිහිටා තිබෙන ස්වභාවික ගල්තලාවක් ආක්‍රිතව සිදුකළ පරිශ්‍රා කිරීම්වලදී මෙන් තිශ්පාදනය කළ ශිලා මෙවලම්. අමුදව්‍ය හා අපදුව්‍ය කොටස යොයා ගැනීමේ හැකියාව ලැබුණි. එවැනි ස්ථානවල පස් රැදී තිබෙන තැන් ආක්‍රිතව මෙවැනි සාක්ෂි ගොදුන් හැඳුනාගත හැකිය.

අ දන්තිරිගල

උස්සාපිටිය - අස්මධාල මාර්ගයේ පාවතගම විද්‍යාලය අසලින් දකුණ දෙසට ඇති මාර්ගයේ මෙම ස්ථානයට ලැබාවිය හැකිය. පූර්ව බ්‍රාහ්මි ශිලා ලේඛනයක් සහිත ගල්ලෙනක් ද මෙම ස්ථානයේ තිබෙන අතර ප්‍රසිද්ධ දන්තිරිගල විභාරය මෙම ලෙන ආශ්‍රිතව තිර්මාණය කර තිබේ. මෙම ස්ථානයේ විශාල ගල් තළාවක් ඇත.

එම ගල්තාව මතුපිට ස්ථාන කිහිපයකම ස්වභාවික ගල් කෙවෙනි තිබෙන අතර එවායේ ජලය පිටි තිබෙන ආකාරය දිස්වේ. අවට ඉතාමත් තොදින් දර්ශනය වන ස්ථානයක්. මෙම ගල් තළාවේ ස්ථාන කිහිපයකම ඉතාමත් පැහැදිලි ලෙසින් තිරුවාණ ගලින් කරන ලද ක්ෂේත්‍ර ශිලා මෙවලම් හැඳුනාගැනීමේ හැකියාව තිබේ. මිට අමතරව වෘත්තාකාර කුඩා තිරුවාණ ගල් ගල් පත්‍ර මෙවලම් තනා ගැනීමේදී ඉතිරිවූ න්‍යාෂ්ටි ගල් කැබලී ද තැන තැන විසින් තිබෙන ආකාරය හැඳුනාගත හැකිය. මෙම ස්ථානයේ ක්ෂේත්‍ර ශිලා මෙවලම් තිෂ්පාදන මධ්‍යස්ථානයක් පැවති බව ලැබෙන අපද්‍රව්‍ය පාඨාණ කැබලුවලින් පැහැදිලි වේ. මේ ආශ්‍රිතව තිබෙන ගල්ලෙන ද එකල මුහුන්ගේ වාසස්ථානයෙක් ලෙස හාවිත කරන්නට ඇතැයි අනුමාත කළ හැකිය.

ආ. යටහලෙන

යටහලෙන ගල්ලෙන් සංකිර්ණය ආශ්‍රිත කන්ද මූදුනෙහි විශාල ගල් තළාවක් දක්නට ලැබේ. මේ ස්ථානයේද ක්ෂේත්‍ර ශිලා මෙවලම් කර්මාන්තය පැවති බවට සාක්ෂි ගැනුවේ. ස්වල්ප වශයෙන් වන ක්ෂේත්‍ර ශිලා මෙවලම්වලට අමතරව වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඉවත්කළ ගල් පත්‍ර කැබලී හා න්‍යාෂ්ටිගල් ය.

ඇ දෙගලතිරිය

කැගලුල - දමිපැලුගොඩ මාර්ගයෙන් මෙම ස්ථානයට ප්‍රවේශ විය හැකිය. දෙගලතිරිය විභාරය ආශ්‍රිත ප්‍රදේශයේ විශාල ගල්තාවක් දක්නට ලැබේ. මෙම හුමියේ ඇතුළුම් ස්ථානවල ජල මාර්ග ආශ්‍රිතව දක්නට ලැබේ. මෙම හුමියේ ඇතුළුම් ස්ථානවල ජල මාර්ග ආශ්‍රිතව දක්නට ලැබෙන වනාන්තර තිරුවාණ ගල් පත්‍ර ගල්කැබලී ආදිය තිබෙන ආකාරය තිරිස්ජනය කිරීමට හැකිවිය.

ප්‍රාග් මානවයින් වාසය කළ බවට ඉලික සාස්කී හමුවි තිබෙන ඉහත සඳහන් සේපාන සම්බන්ධයෙන් විමර්ශනය කරන විට පෙනී යන කාරණයක් වන්නේ එම සේපානවලින් ලැබෙන සාස්කී අනුව මෙම මානවයා ශ්‍රී ලංකාවේ මධ්‍ය ශ්‍රී ලංකා පුද්‍ය නියෝජනය කරන පිරිසක් වන බවය. මානව ජනාචාර්යකට සූදුසූ පාරිසරික තත්ත්වයක් තිබීම. ආහාර වැනි පරිගෝජන සම්පත් සපයාගත හැකිවීම. මෙවලම් නිෂ්පදනයට අවශ්‍ය අමුදුවා ලබාගත හැකිවීම වැනි කරුණු හේතුවෙන් මෙම කළාපය මධ්‍ය ශ්‍රී ලංකා පුද්‍යයේ මානවයාට ආකර්ෂණීය ප්‍රදේශයක් වන්නට ඇත.

මෙම ලෙන් පරිජා කිරීමේදී පෙනී ගිය කරුණක් වනුයේ මෙවැනි ලෙන් තුළ විශාල පිරිසක් එකට පිවත්වන්නට තොමැනී බවයි. බොහෝ විට එක් ගල්ලනක එක් ත්‍යුණුවේ පූළුලක් හෝ දෙකක් වාසය කළ බව සිතිය හැකිවේ. එහෙන් එම්මහන් ගල්තලාවක් ආග්‍රිතව මොඩුන් කණ්ඩායම වගයෙන් සාමූහිකව කටයුතු කරන්නට ඇතුළුයි සිතිය හැකිය. ඇතුළුම් විටක අවට ලෙන්වල පිවත්වන මානව පිරිස වර්ෂාව රහිත කාලයන්හි ගල්තලාවක් මතට රස්වන්නට ඇත. තැනෙහෙත් මුළුන්ගේ කටයුතුවලට අවශ්‍ය මෙවලම් තනාගැනීම. දඩයමට පිටත්වීමට පෙර එකරිස්වීම හෝ දඩයමින් පසු පංගු බෙදාගැනීම වැනි කටයුතුවලට මෙවැනි එම්මහන් සේපාන හාවිත කරන්නට ඇතුළුයි අනුමාන කළ හැකිය. මත්ද ප්‍රාග් පුද්‍යයේ දඩයමේ සාර්ථක බව කේවලන්වය මත තොට සාමූහිකන්වය මත රඳා පවතින්නක් වූ බැවැනි. ඒ අනුව එම්මහන් ජනාචාර්ය සා ලෙන් ආග්‍රිත ජනාචාර්ය එකම පිරිසක් හාවිතා කරන්නට ඇතුළුයි තිගමනය කළ හැකිය.


මෙම කළාපය තුළ වතාන් කුමාණුකළව අධ්‍යත්‍යන්ට ලක්වූ මධ්‍ය ශ්‍රී ලංකා පුද්‍යයේ ජනාචාර්ය සේපාන්ට ලැබුණු විද්‍යාන්මක දිනවකවානු අනුව වසර 27200 ක සිට වසර 3640 දක්වා වූ කාල පරාසයක එම මානවයා මෙහි වාසය කළ බව තහවුරු වේ. ඒ අනුව මෙම ගවේහණයෙන් හෙළිකරගන් සේපානවල විසු ප්‍රාග් මානවයා ද එම කාල පරාසය තුළම පිවත්වන්නට ඇතුළුයි අනුමාන කළ හැකිවේ.

මෙම කළාපයේ සේපාන ගණනාවකම පිහිටි ප්‍රාග් මානව ජනාචාර්ය සාධක විනාශී යාමට බලපාන ලද ප්‍රධාන කාරණයක් වන්නේ මානව ක්‍රියාකාරකමීය. මෙය

වර්තමානයේ ඇරඹුණු ක්‍රියාවලියක් නොව කිසු. අවසන් භාගයේදී හිජුන් වහන්සේලා සඳහා ලෙන් සකස්කර පුජා කිරීමේදී සිට ආරම්භ තුවක් බව පෙනේ. මැන කාලීනව ලෙන් ආහ්මිතව ආරණය නිර්මාණය කිරීමේදී ද මෙවැනි සාධක විනාශවූ බව අනාවරණය කර ගැනීමට හැකිවිය. ලෙන්වල නිලධාන වහුල් වසුරු පොගාර සඳහා රුගෙන යාමේදී සාක්ෂි සහිත මත්‍යිතිට පස් ස්ථර ඇවුල්වී යාමේ ස්වභාවයක් පෙන්තුම් කරයි. මානව ක්‍රියාකාරකම් හැරුණුවිට කුඩා සාක්ෂි මුළු ස්ථානවලින් ඉවත්වී යාමට ස්වභාවික හේතුන් බලපාන බව පෙනේ. ඒ අතර ප්‍රධාන වන්නේ යෝදා පාලවයි. ගල් මස්සේ ගාලා බසින දිය පහරවල් නිසාද ලෙන් අභ්‍යන්තර සාධක විනාශවූ යන ආකාරය නිර්ශාණය කිරීමට හැකිවිය.

බටහිර පා කදු පුදේශයේ ප්‍රාග් මානව ජනාචාර සහිත ස්ථාන හැඳුනාගැනීම පිණිස සිදුකරනු ලබන ශේෂු අධ්‍යයනය තවදුරටත් ඉදිරියට කරගෙන යනු ලබන්නක් වන අතර ඉදිරියේදී වතාන් සාර්ථක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරමි.

1. **Deraniyagala S.U.** 1992 – Pre – Historic of Sri Lanka
Vol. I & II Department of Archaeology, Colombo
2. **Gunarathne S.H.** 1971 – Belilena Athula; Another Store Age
Habitation in Ceylon, Spolia Zeylanica. 32 (1): 1-4
Colombo



විභාග මූල්‍ය ප්‍රතිචාර ප්‍රතිචාර ප්‍රතිචාර ප්‍රතිචාර ප්‍රතිචාර ප්‍රතිචාර
ප්‍රතිචාර ප්‍රතිචාර ප්‍රතිචාර ප්‍රතිචාර ප්‍රතිචාර ප්‍රතිචාර ප්‍රතිචාර ප්‍රතිචාර

www.santillana.com

